

ටිකිරි සහ බාලවයස්කාර ගිණුම් පිළිබඳ නීතිරීති සහ කොන්දේසි
සෙලාන් බැන්ක් පීඑල්සී ශාඛාව (“බැංකුව”)

- (a) වයස අවුරුදු 15 ට අඩු, ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් ටිකිරි ගිණුම් විවෘත කළ හැකියි.
- (b) වයස අවුරුදු 15+ සිට 17 දක්වා දරුවන් වෙනුවෙන් බාලවයස්කාර ගිණුම් විවෘත කළ හැකියි.
- (c) ටිකිරි/ බාලවයස්කාර ගිණුම යනු දරුවා නමින් වන තනි ගිණුමක් වන අතර, විවෘත කරනු ලබන ගිණුමෙහි නම අයත් බාලවයස්කරුවා, ගිණුම වෙත සිදු කරන තැන්පතු වල අපරිලාභියා වනු ඇත.
- (d) ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි පරිදි, “ඔබේ ගනුදෙනුකරු දැනගන්න” යටතේ වන මාගේ විස්තර සැපයීමට මම එකඟ වන අතර, සහ දරුවා 18 වැනි වයස් පුරුණත්වයට පත් වනතුරු, බාලවයස්කරු වෙනුවෙන් මා විසින් හෝ මාගේ නියෝජිත විසින් සිදු කරන තැන්පතු බැංකුව විසින් පිළිගන්නා ලෙසට මම ඉල්ලා සිටිමි.
- (e) කිසියම් ගනුදෙනුවක් සිදු කරන අවස්ථාවක දී බැංකුව වෙත ඉදිරිපත් කළ යුතු වන පාස්පොතක් බැංකුව විසින් නිකුත් කරනු ඇත. සියලු අවස්ථාවන් හි දී එය ආරක්ෂිතව තබා ගැනීමට සහ, පාස්පොත නැතිවුවහොත් හෝ සොරකම් කරනු ලැබුවහොත් බැංකුව වෙත වහාම දැනුම් දීමට මම පොරොන්දු වෙමි. නැතිවීමකින් හෝ ඊට අදාළ යම් හේතුවක් මගින් උපවිත වන කිසියම් පාඩුවක්, හානියක්, පිරිවැයක් (නීතිමය ගාස්තු ඇතුළුව) හෝ ඉල්ලීමක් සම්බන්ධයෙන් බැංකුව හානිපූරණය කිරීමට මම පොරොන්දු වෙමි.
- (f) ටිකිරි ගිණුම් ත්‍යාග/වවුචර වැඩපිළිවෙළ විශේෂයෙන් පිරිනමනු ලබන්නේ වයස අවුරුදු 15 දක්වා වන දරුවන් සඳහා පමණි. සිය ශාඛාවන් හි පූවර් දැනුම්දීමක් ප්‍රදශර්නය කිරීම සහ බැංකුවේ වෙබ් අඩවියෙහි ප්‍රකාශයට පත් කිරීම මගින් ත්‍යාග/වවුචර වැඩපිළිවෙළ, ත්‍යාග සඳහා සුදුසුකම් ලැබීමේ වයස වෙනස් කිරීමේ, හෝ ත්‍යාග/වවුචර වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාමේ අයිතිය බැංකුව රඳවා ගනු ලැබේ.
- (g) ටිකිරි/ බාලවයස්කාර ගිණුම වෙත සිදු කරනු ලබන තැන්පතු මත ගෙවිය යුතු වන යම් පොලී අනුපාතිකයක් ශාඛා ජාලයේ ප්‍රදශර්නය කරනු ඇති අතර, එය මා වෙත දැනුම්දීමකින් යුතුව වෙනස් වීමට යටත් වන බවට සහ, බැංකු ශාඛාවන් හි ප්‍රදශර්නය කිරීම මගින් එකී දැනුම්දීම් සපයනු ඇති බවට හා, ඒවා බැංකුවේ වෙබ් අඩවියෙහි ද ප්‍රකාශයට පත් කරනු ඇති බවට මම වැඩිදුරටත් පිළිගනිමි. එවැනි ගිණුමක වන පොලිය හිඟ මුදල් වශයෙන් (කල් පිරීමේ දී ගෙවීමට නියමිතව) දෛනිකව හෝ බැංකුව විසින් සිය පරම අභිමතය පරිදි තීරණය කරනු ලබන අන්‍යාකාරයකින් උපවිත වනු ඇති අතර, මාසිකව අදාළ ගිණුමට බැර කෙරෙනු ඇත. බැංකුව

විසින් කලින් කලට තීරණය කරනු ලබන කිසියම් මට්ටමක් දක්වා ශේෂය ළඟා වූ අවස්ථාවන් හි දී ටිකිරි ගිණුම් සම්බන්ධයෙන් බෝනස් පොලී ගෙවීම සිදු කෙරෙනු ඇත.

(h) ශ්‍රී ලංකාවේ කලින් කලට බලාත්මක වන නීති මගින් මෙකී තැන්පතු පාලනය වන බව සහ, පහත දක්වා ඇති තත්ත්වයන් හි දී හැරෙන්නට දරුවා වයස අවුරුදු 18 වයස් පූර්ණත්වයට පත්වන තෙක් මෙම ටිකිරි/ බාලවයස්කාර ගිණුම වෙනත් මුදල් නිදහස් කරගැනීම හෝ ගිණුම් වසා දැමීම හෝ කළ නොහැකි බව මම අවබෝධ කරගෙන සිටිමි.

- I. දරුවා විදේශ රටකට සංක්‍රමණය වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් බැංකුව වෙත ලේඛනගත සාක්ෂි නිසියාකාරව ඉදිරිපත් කිරීමේ දී මුදල් ආපසු ගැනීමට අවසර ලබා දෙනු හැකි වේ.
- II. මා වෙත පූවර් දැනුම්දීමකින් තොරව, සහ බැංකුව විසින් මා වෙත ඇති වගකීම් කිසිවක් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් බැංකුව වගකීමට ලක් නොකරමින්, ඉහත ගිණුම වසා දැමීමට, අවුරා තැබීමට හෝ ගනුදෙනු සිදු කිරීම් අත්හිටුවීමට හෝ යම් අධිකරණයක් හෝ පරිපාලකයකු විසින් නියෝග කරනු ලබන අවස්ථාවක.
- III. අසාධ්‍ය තත්ත්වයක් යටතේ දරුවාට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වීමේ දී, ඒ සම්බන්ධයෙන් බැංකුව වෙත ලේඛනගත සාක්ෂි නිසියාකාරව ඉදිරිපත් කරන අවස්ථාවක.
- IV. දරුවාගේ අධ්‍යාපන අරමුණු උදෙසා අවශ්‍ය වීමේ දී, ඒ සම්බන්ධයෙන් බැංකුව වෙත ලේඛනගත සාක්ෂි නිසියාකාරව ඉදිරිපත් කරන අවස්ථාවක සහ බැංකුවෙහි පරම අභිමතය පරිදි.

(i) බාලවයස්කරු වයස් පූර්ණත්වයට පත් වීමෙන් පසුව, ඔහු/ඇය විසින් ශේෂය ඉල්ලා සිටීම හෝ ගිණුම සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් බවට පත් කරන මෙන් බැංකුව වෙතින් ඉල්ලා සිටිය යුත්තේ පාස්පොත, ඔහුගේ/ඇයගේ ජාතික හැඳුනුම්පත සහ බැංකුව විසින් අවශ්‍ය කෙරෙන වෙනත් යම් ඕනෑම ලේඛනයක් සමගින් උප්පැන්න සහතිකයේ මුල්පිටපත ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වේ. වයස අවුරුදු 18ට එළඹීමෙන් අනතුරුව හිමිකම් පෑමක් නොකරන ලද ශේෂයක පොලී අනුපාතිකය බැංකුව විසින් සිය අභිමතය පරිදි වෙනස් කරනු ඇති අතර, පවත්නා සාමාන්‍ය ඉතුරුම් සඳහා වන පොලී අනුපාතිකයක් හෝ වෙනත් පොලී අනුපාතිකයක් එහිදී අදාළ විය හැකිය.

(j) ඔබ වෙත පැවතිය හැකි හෝ, උරුමකරුවන් හැර වෙනත් තැනැත්තෙකු විසින් සිදුකරන අයැදීමක් සම්බන්ධයෙන් පවතින බවට සැලකෙන යම් අයිතියකට අගති විරහිතව, දරුවාගේ මරණය සිදුවූ විටෙක, එම දරුවාගේ නමින් පවතින යම් ගිණුමක හෝ ගිණුම් වල බැර ශේෂය (ශේෂයන්) නෛතික උරුමකරුවන්ගේ අණට රඳවා තබා ගැනීමට.

- (k) යම් අවස්ථාවක මෙහි යම් ප්‍රතිපාදනයක් නීතිවිරෝධී, වලංගු නොවන හෝ යම් ආකාරයකින් බලාත්මක කළ නොහැකි තත්ත්වයට පත් වුවහොත්, මෙහි ඉතිරි ප්‍රතිපාදන වල නෛතික භාවයට, වලංගු භාවයට හෝ බලාත්මක කළ හැකි බවට එමගින් හානියක් හෝ බලපෑමක් සිදු නොවනු ඇත.
- (l) මෙකී නීතිරීති සහ කොන්දේසි ශ්‍රී ලංකාවේ නීති අනුව පාලනය වන හා ඒ අනුව අර්ථ ගැන්වෙනු ඇති අතර, අවලංගු කළ නොහැකි පරිදි, ශ්‍රී ලංකාවේ අධිකරණ වල අන්‍යාය නොවන- අධිකරණ බලයට යටත් වනු ඇත.
- (m) බැංකුවේ වෙබ් අඩවියෙහි බැංකුව විසින් ප්‍රදර්ශනය කරනු ලබන පරිදි, බැංකුවේ අභිමතය පරිදි හෝ පවත්නා ලේඛන ගාස්තු අනුව, සහ ගනුදෙනුකරු වෙත දැනුම්දීමකින්, අවම ශේෂ අවශ්‍යතාවක් බලාත්මක කිරීමට සහ/හෝ සාම්ප්‍රදායික බැංකුකරණ සහ වෙනත් ගාස්තු හා වියදම් අදාළ කිරීමට සෑම අවස්ථාවක දී ම බැංකුවට හිමිකම් පවතියි.
- (n) පවත්නා රජයේ බදු, වේ නම්, ගිණුම සම්බන්ධ ගනුදෙනු වලට ඒවා අදාළ වනු ඇත.
- (o) ශාඛාවන් හි ප්‍රදර්ශනය කෙරෙනු ඇති සහ වෙබ් අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරෙනු ඇති දැනුම් දීමක් සහිතව, බැංකුවට සුදුසු යැයි සිතන පරිදි ඕනෑම අවස්ථාවක සහ ඕනෑම ආකාරයකට මෙකී නීතිරීති සංශෝධනය කිරීමට හෝ ඊට කිසිවක් එකතු කිරීමට බැංකුව අයිතිය රඳවා ගනු ලබන අතර, ඒ සමග බැඳී සිටීමට මම පොරොන්දු වෙමි.
- (p) බැංකුව පාලනය වනු ලබන්නේ 2006, අංක 05 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ 2006, අංක 05 දරන මූල්‍ය ගනුදෙනු වාතරාකරණ පනත මගින් බවට, සහ කිසියම් සැක කටයුතු ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් සහ නියාමන/නීතිය බලාත්මක කරන අධිකාරිය මගින් නියෝග කර ඇති සීමාවන්ට ඉහළින් වන ගනුදෙනු සම්බන්ධයෙන් වාතරා කිරීමට බැංකුව බැඳී සිටින බවට මම දැනුවත්ව සිටිමි.
- (q) ගිණුම/ ගිණුම් මෙහෙයවීම් පිළිබඳ යම් ගැටලුවක්, ප්‍රතිචාරයක් හෝ පැමිණිල්ලක් යොමු කළ යුතු වන්නේ:

ජ්‍යෙෂ්ඨ කළමනාකරු,
පාරිභෝගික අත්දැකීම් කළමනාකරණ ඒකකය,
සෙලාන් බැංකු පීඑල්සී,
04 වන මහල, සෙලාන් ටවසර්,
අංක 90, ගාලු පාර,
කොළඹ 03

දුරකථන: 0112 456981, 0112 456982 හෝ 24x7 ක්ෂණික ඇමතුම් 011 2008888

විද්‍යුත් තැපෑල: customer.experience@seylan.lk